

උපග්‍රහණ

ඔබට වැඩි තොරතුරු ලබා ගත හැකි වෙබ් අඩවි.

1. ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියෙහි වෙබ් අඩවිය -

<http://www.aea.gov.lk/>

2. අන්තර්ජාතික පරමාණුක ශක්ති ආයතනයෙහි වෙබ් අඩවිය

<http://www.iaea.org/>

3. ලෝක න්‍යෂ්ටික සංගමයේ වෙබ් අඩවිය

<http://www.world-nuclear.org/>

References

1. Dias, Prinath (2012). *An Introduction to Nuclear Technology*. Moratuwa, Sri Lanka.
2. Groueff, Stephane (2000). *"Manhattan Project: The Untold Story of the Making of the Atomic Bomb"*, Boston: iUniverse Inc.
3. International Atomic Energy Agency (2012). *Nuclear Technology Review*. Vienna: International Atomic Energy Agency.
4. Lamarsh, John R (2001). *Introduction to Nuclear Engineering*. 3rd ed, Boston: Addison-Wesley Publishing Company, Inc.
5. Nero, Anthony V. (1979). *A Guidebook to Nuclear Reactors*. Berkeley: University of California.
6. United Kingdom Atomic Energy Authority (1984). *The Development of Atomic Energy 1939-1984", Chronology of Events*. London: UK Atomic Energy Authority.

7. United Nations Environmental Programme (1985). ***Radiation, Doses, Effects, Risks***. Nairobi: United Nations Environmental Programm.
8. United Nations Scientific Committee on Effects of Atomic Radiation (2010). ***Summary of Low-Dose Radiation Effects on Health***. New York: United Nations.
9. United Nations Scientific Committee on Effects of Atomic Radiation (2013). ***Sources, Effects and Risks of Ionizing Radiation***. New York: United Nations
10. World Health Organization (2006). ***Health Effects of the Chernobyl Accident and Special Health Care Programmes***. Geneva: World Health Organization.